

සේබියා දහම්න පුරුදු වෙමු සුපිරිත් - 01

ඒ අධිරජ ධර්මාගේක ය. කුරිරු යුද්ධය තිසා හේ වන්ඩාගේක නම් විය. සිදු වූ මහා යුද අපරාධවලින් සිත වාචාගත නොහැකිව හේ සි මැදුරු කව්චවෙන් බලාගත් වන ම සිටී. එක් වරම ඔහු නොත ගැටුනේ සත් හැවිරිදි දැවකි. කුඩා පැවිදි රැවකි. උන්වහන්සේ වඩාත් දුර ද ලැං ද නොබලති. වටපිට ද නොබලති. වියදඩු පමණ යොමාගත් නොත් ඇතිව සන්සුන්ව පියමන් කරති. දුටුවන්ගේ නොත් සිත් පැහැර ගන්නේ ය. ප්‍රසන්න ය. ඒ නිගෙරුද නම් සාමණේරයන් වහන්සේ ය. උන්වහන්සේගේ මේ ඉරියට වන්ඩාගේකගේ සිත පැහැර ගන්නේ ය. උන්වහන්සේ රජමැදුරට කැදවන ලදී. සුදුසු අසුනක හිඳිනා ලෙස ඇරුයුම් ලැබ සිහසුනේ වැඩ පුන්හ. දහමක් දෙසන ලෙස අයදුමෙන් “අප්‍යමාදා අමතපද්”..... අදී දහම් දේශනාව වදාලහ. වන්ඩාගේක ධර්මාගේක විය. “යො හවේ දහරා හිකුවු”..... කුඩා හික්ෂු නමක් වුව ද සසුනෙහි සංවරව විනිතව සසුන් කිසෙහි මැනවන් යෙදෙන් නම් උන්වහන්සේ වලාකුලෙන් මිදුන සද සේ මෙලොව බලවත්නේ ය. එදා ඒ කුඩා සාමණේරයන් වහන්සේ කළ මෙහෙර නොවන්නට අද ලක්දිව පමණක් නොව මුළු ලොව ම බුදුදහම නොතිබෙන්නට ඉඩ තිබුණි. සන්සුන් හිමිනමකට පැ හැකි ප්‍රාතිභාරය කෙතරම් ද? සේබියා යනු ඒ කුඩා සාමණේර නමකගේ හික්මේමේ පිළිවෙතයි.

විනය යනු හික්මේම හෙවත් සංවරකමයි. හිලැකමයි. හැදිවිවකමයි. සීලය යනු ද විනයමයි. එයින් කය වවනය සංවර වෙයි. කෙලෙස් ධර්මයන් යටපත් වී සිත ද හික්මේයි. එනිසා නීවන් මගට ද අනිවාර්යයෙන් උපකාර වන ධර්මයකි. එමනිසා සංවරය ගිහි පැවිදි හැමදෙනාට ම අත්‍යවශ්‍ය වූවෙකි. බුදුරජාණන් වහන්සේ විසින් හික්මා පද පනවන ලද්දේ, මේ සියලු කරුණු හේතු කොට ගෙන ය. ඔනැම සමාජයක යහ පැවැත්ම සඳහා විනය නීති (ව්‍යවස්ථා) මාලාවක් තිබිය යුතු වෙයි. ඒ ඒ සමාජයට ආවේණික වූ විනය නීති මාලාවක් වෙන් වෙනව ඇත. එම විනය නීතිවලට අනුව කටයුතු කරන තාක් කල් එම සමාජය පිරිහිමට පත් නොවේයි. බුදුරජාණන් වහන්සේ විසින් සංස සමාජය සඳහා ද විනය නීතිමාලාවක් පනවන ලදී. ඒවා පාරාජ්‍යකා පාලි, පාවිත්තිය පාලි, පරිවාර පාලි, වුල්ලවග්ග පාලි සහ මහ ව්‍යුග පාලි යන විනය ග්‍රන්ථවල ඇතුළත් වෙයි. හික්ෂුන් වහන්සේලා හැමවිට ම එම විනය නීති මාලාවට ගරු කළ යුතු බව උන්වහන්සේ දේශනා කළහ. හික්ෂුන් වහන්සේ හැමවිට විනයානුකුලව කටයුතු කරත් නම් විනය නීති උල්ලංසණය නොකරත් නම් ඒ තාක් කල් හික්ෂුන් වහන්සේත් හික්ෂු සමාජයන් පරිභාණියට පත් නොවේ.

“අප්‍යසනනානානා වා පසාදාය පසනනානානාවා හියෝහාවාය”

යන බුදු විඳුතට අනුව අප නො පැහැදිලිම පිණිස ද පැහැදිලි අයගේ වඩාත් පැහැදිලිම පිණිස ද ක්‍රියා කළ යුතු ය. අප අහර වළදන අදින-පොරවන ගමන්-නීමන් කරන යන එන හැමතැනකම හැමතැනකම ආචාර සම්පන්න වීම අවශ්‍ය ය. සේවියා යනු එසේ එදිනෙදා ප්‍රායෝගික ජ්‍යෙෂ්ඨයේ දී ලොකු කුඩා සැම හික්ෂුවක් විසින් ම අනුගමනය කළයුතු ආචාරධර්ම ප්‍රදේශීයයයි. ඒවා ගණනින් පන් සැත්තුව (75) කි. මෙම ආචාර ධර්ම ඕනෑම ඕනෑම ඕනෑම සමාජයක තිබිය යුතු වැදගත් පිළිවෙත් ය. මෙවායින් හික්ෂුලු ප්‍රදේශීලයා රජ සංඛ්‍යා වුව ද සූදුසු ය. සමාජයේ උසස් යැයි සම්මත ඇතැම් අය පවා මේ ආචාර ධර්ම නොසැලුකා හැරීම නිසා සමාජ පිළිකුලට පාත්‍රවත්තු අප දැක තිබේ. එසේ ම දෙවැනි ගක්ෂීයක් බලයක් නොමැති වුව ද මේ ආචාර ධර්ම ආරක්ෂා කරන ඇතැම් ප්‍රදේශීලයින් සමාජයේ ප්‍රශ්නයාවට ලක්වන අයුරු ද අප නෙත ගැටී තිබේ.

සේවියා පැනවීමට මුල් වූවන් (හේතු)

බුදුරජාණන් වහන්සේ ජ්‍යෙෂ්ඨ සමයේ මේ ආචාර ධර්ම ගරු නොකළ ඇතැම් පාථග්‍රන හික්ෂුන් වහන්සේලා වාසය කොට තිබේ. ඒ අතරින් අස්සජ්, පුන්ත්‍රිස්සක, පෘෂ්ඨ්‍රික, ලේඛිතක, මෙත්තිය සහ බුම්මජක නමින් හැඳින්වෙන ජ්‍යෙෂ්ඨයි (හයේ කණ්ඩායම) හික්ෂුන් ප්‍රධාන වෙති. මේ සේවියා සිකුපදවලින් බොහෝමයක් පනවන ලද්දේ උන්වහන්සේලාගේ විෂමාචාරයන් නිසා ය. මලුන්ගේ විෂමාචාර අසංවර වරයා සේවියා හැත්තු තුනකට ම තිදානය වී තිබේ. කොසඹි තුවර සෝජිතාරාමයේ දී හික්ෂුන් වහන්සේලා සුරු සුරු හඩ නගමින් අහර වැළඳීම නිසා පනස් එක් වැනි සේවියාව (න සුරු සුරු කාරකම.....) පනවත්තු ලැබේ ය. පනස් පස් වැනි සේවියාව වූ ඉදුල් අතින් පැන් තැවිය නොගත යුතු ය යන ඕනෑම පිළිසෙන හෙළුන....) පනවන ලද්දේ හගු ජනපදයේ සුංස්ක්‍රීමාර ගිරියෙහි සේසකළා වනයෙහි දී හික්ෂුන් වහන්සේලා ඉදුල් අතින් පැන් හාජනය ගැනීම නිසා ය. මේ අනුව අනෙකුත් විනය තිති සේම සේවියා ද පනවත්තු ලැබුවේ හේතුවක් පදනම් කරගෙන ම ය.

සේවියා වර්ගීකරණය

ප්‍රාතිමෝක්ෂයෙහි සේවියා හැත්තැ පහ කොටස් හතකට බෙදා දක්වා ඇත. හැදිම් පෙරවීම් ගමෙහි හැසිරීම් ආදි විවිධ තේමා අනුව මෙම බෙදා දැක්වීම සිදු වී ඇත. එය පෙළ පාඩම් කර ගැනීම සඳහා ද පහසුවකි. ඒ මෙසේ ය.

- | | |
|------------------|----|
| 1. පරිමෙකුල වගා | 10 |
| 2. උජ්ජ්‍යික වගා | 10 |
| 3. බම්හකත වගා | 10 |
| 4. සකක්වව වගා | 10 |
| 5. කබල වගා | 10 |
| 6. සුරු සුරු වගා | 10 |
| 7. පාදුකා වගා | 15 |

යනුවෙනි. මෙහි දී අප සාකච්ඡා කරනුයේ දෙවැනි ග්‍රේණියේ දී සාකච්ඡා නොකළ කොටස් ය.

උප්පගික වගය - 10

(ගමෙහි හැසිරීම හා වැඩහිදීම)

මිනිසා යනු සමාජ සත්ත්වයෙකි. මහු නිරන්තරයෙන් වර්යාවන් පුදරුණය කරන අවස්ථා දෙකකි. එනම්, කය සහ වවනය සි. කායික වාවසික සංවරය සිලාචාරකම සි. එවායෙහි අසංවර බව අසිලාචාරකම සි. සිලාචාරකමට සමාජයේ වැදගත්කමක් ඇති අතර අසිලාචාරකමට ඇත්තේ, පිළිකළකි. එමනිසා ගිහි-පැවිදී ජේදයකින් තොරව සිලාචාරකමෙහි වැදගත්කම ඉස්මතු වන්නේ ය. දෙවන “උප්පගික වගයේ” දී අපේක්ෂා කරන්නේ ගමෙහි හැසිරෙන හික්ෂුව විසින් පුදරුණය කළයුතු සිලාචාරකමයි.

“උප්පගික” වගයෙහි හික්ෂුන් වහන්සේ නමක් ගමෙහි හැසිරීම හා වැඩහිදීම පිළිබඳ ව ගික්ෂා පද දහයක් ඇතුළත් වේ. “උප්පගික” යනු මහ හඩින් සිනාසීමයි. මහ හඩින් සිනා ඇතුළු ගමෙහි හෝ නගරයෙහි වැඩම්වීම හෝ වැඩහිදීම තො කළ යුතු ය. විශේෂයෙන් සිනහ මුසු මුවින් සිටීම හික්ෂුවකගේ අනන්‍යතාවකි. අතතිමානී බවෙහි සංකේතයෙකි. එහෙත් එය අනෙකාගේ ප්‍රසාදය දැනවෙන ආකාරයෙන් සිදු විය යුතු ය. තවද අනෙකාගේ අප්‍රසාදයට හෝ උපහාසයට ලක්වන ආකාරයෙන් සිදු තොවිය යුතු ය. තවද අනෙකාගේ අප්‍රසාදයට හෝ තො විය යුතුවේ. “කොමාරකමිදී හික්බෙව අරියස්ස විනය යදිදී අතිවෙලා දනකවිදීසකං හසිතං.” යනුවෙන් බොහෝ වේලා දත් විද්‍යා සිනහාසීම බොලද ක්‍රියාවකැයි, දේශනා තොට තිබේ. එසේ ම “අලං වො ඔම්පූලොදිකානං සිතං සිතමතකං.” යනුවෙන් හික්ෂුවකට දත් තොපෙනෙන සේ කරන මදසිනහා පූදුසු යැයි දක්වා තිබේ. උස් හඩින් සිනාසීමින් මහජනයා අතර හැසිරීම හික්ෂුවකට කිසිසේත් ම තොගැලපෙයි.

මීලගට ගමෙහි මහජනයා අතර හැසිරීමේ දී සැලකිලිමත් වියයුතු හැසිරීම හතරක් මෙම වගයෙයේ දී දැක්වේ. “අප්පසදෙදා” යන්නෙන් හික්ෂුවක් ගමෙහි හැසිරෙන විට දී කතාබහ කරන විට හැකිතරම් මද හඩින් කතා කළයුතු බව කියවෙයි. මෙයින් ධරුම දේශනා හෝ පිරින් දේශනා අදහස් තොකෙරේ. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ගමන්වීමනේ දිත් ඉදගෙන සිටින විට ද කතාබස් කරන විට ද අතපය විසිකිරීම් පැදිඳීම් සෙලවීම් නිතර දක්නට ලැබේ. එබදු යම්යම් අවිනිත හැසිරීම් බොහෝ අයට ඇතුළු හැකිහිටි වි තිබෙනු පෙනේ. එය අනෙකාගේ උපහාසයට හෝ හාසනයට ලක්වන බව ඇතැම් විට මුළුන්ට දැනෙන්නේ නැතු. “කායපෘලවාලකං” යනු කය ඒ මේ අත සොලවමින් යමක් කිරීම හෝ හිඳාගෙන සිටීමයි. “බාභුපෘලවාලකං” යනු දැන එහෙ මෙහෙ අත සොලවමින් ගමන් කිරීම හෝ හිඳීම හෝ දම් දෙසන විට අනවශ්‍ය පරිදි දැන සෙලවීම තොකළ යුතු බවයි. එයින් යම් යම් කරුණු පැහැදිලි කිරීම සඳහා යොමු කරන හස්ත මුදා අදහස් තොකෙරේ. “සීසපෘලවාලකං” යනු හිස එහේ මෙහේ සෙලවීමයි.

කුඩා කළ සිට ම හික්ෂුවක් මේ සේවියාවලට පුහුණු කරවන්නේ එබදු ඇතුළු හැකිහිටිම් ඇති තොවන්නට ය. හික්ෂුන් වහන්සේ නමක් ලත අනුන්ගේ උපහාසයට ලක්වන එබදු හැසිරීම කිසිවක් තොතිබිය යුතු ය. හික්ෂුවක් කාගේත් ප්‍රසාදයට ලක්වන කෙනෙක් වන්නේ මේ හැසිරීම්වලින් තොර වූ විටයි.

උප්පගහික වගය - පෙළ සහ තේරුම

01. න උප්පගහිකාය අනතරසරු ගමිසසාම්'ති සිකඩා කරණීයා.
හඩ නගා සිනාසේමින් ඇතුළු ගමෙහි තොයන්නෙම්'යි හික්මිය යුතු ය.
02. න උප්පගහිකාය අනතරසරු නිසිදිසසාම්'ති සිකඩා කරණීයා.
හඩ නගා සිනාසේමින් ඇතුළු ගමෙහි තොහිදින්නෙම්'යි හික්මිය යුතු ය.
03. අප්පසදෙදා අනතරසරු ගමිසසාම්'ති සිකඩා කරණීයා.
වැඩි ගබ්දයකින් තොරව ඇතුළු ගමෙහි යන්නෙම්'යි හික්මිය යුතු ය.
04. අප්පසදෙදා අනතරසරු නිසිදිසසාම්'ති සිකඩා කරණීයා.
වැඩි ගබ්දයකින් තොරව ඇතුළු ගමෙහි තොහිදින්නෙම්'යි හික්මිය යුතු ය.
05. න කායප්පවාලකං අනතරසරු ගමිසසාම්'ති සිකඩා කරණීයා.
අශේරපත සොලවමින් ඇතුළු ගමෙහි තො යන්නෙම්'යි හික්මිය යුතු ය.
06. න කායප්පවාලකං අනතරසරු නිසිදිසසාම්'ති සිකඩා කරණීයා.
අශේරපත සොලවමින් ඇතුළු ගමෙහි තො තොහිදින්නෙම්'යි හික්මිය යුතු ය.
07. න බාහුප්පවාලකං අනතරසරු ගමිසසාම්'ති සිකඩා කරණීයා.
අත් සොලවමින් ඇතුළු ගමෙහි තො යන්නෙම්'යි හික්මිය යුතු ය.
08. න බාහුප්පවාලකං අනතරසරු නිසිදිසසාම්'ති සිකඩා කරණීයා.
අත් සොලවමින් ඇතුළු ගමෙහි තො තොහිදින්නෙම්'යි හික්මිය යුතු ය.
09. න සීසප්පවාලකං අනතරසරු ගමිසසාම්'ති සිකඩා කරණීයා.
හිස වනමින් ඇතුළු ගමෙහි තො යන්නෙම්'යි හික්මිය යුතු ය.
10. කායප්පවාලකං අනතරසරු නිසිදිසසාම්'ති සිකඩා කරණීයා.
හිස වනමින් ඇතුළු ගමෙහි තො තොහිදින්නෙම්'යි හික්මිය යුතු ය.

අභ්‍යාස

01. විනය යන්නෙහි වවනාර්ථය පැහැදිලි කරන්න.
02. “සේවියාවන්හි මා ද්‍රීන වැදගත්කම” යන මාතෘකාව යටතේ රචනාවක් ලියන්න.
03. සේවියා අර්ථ සහිතව වනපොත් කරන්න.

“මේ ගාසනය කෙකරාවිකයන්ගේ වත් දුෂ්චරණ්ගේ වත් නොව
මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ය. එහෙයින්
උන්වහන්සේ වෙනුවෙන් ජ්වත් වෙනු.
සිවුරු හරින්නට එපා.....

- හික්කඩුවේ ග්‍රී සුමංගල නාහිමි -

සනතිඳියා සනතමානසා
සනතං තෙසං ගතං යිතං
ඡක්බිත්ත වකුනු මිතහාණී
තාදිසා සමණා මම

ඉඩිය සංවරය. මනස සන්සුන්ය.යන එන සිටින විට බිමට
හරවාගත් ඇස් වෙති. පමණට කතා කරති. මාගේ ගුමණයන්
වහන්සේලා එබදුය.

කායකමමං සුඩී තෙසං
වාචාකමමං අනාවිලං
මනො කමමං සුවිසුදධං
තාදිසා සමණා මම

මාගේ ගුමණයන් වහන්සේලා කයෙන් පිරිසිදුය. වවනයෙන්
පිරිසිදුය. නොකැලැල් ය. මනස පිරිසිදුය. මාගේ ගුමණයන්
වහන්සේලා එබදුය.

- ධමමපදයි කරා - වූල සුහදා වතු-